

ඇමිලිපිටිය ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඇමිලිපිටිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ඇමිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ජර්නලයක සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 වර්ෂය තුළ වැය කරන ලද ප්‍රාග්ධන වියදම් රු.634,506 ක් ප්‍රාග්ධනික කර නොතිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) ආදාහනාගාරයේ ඉතිරි ගැස් තොගයේ වටිනාකම ගිණුම්ගත කර නොතිබීමෙන් ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය රු.211,104 ක් අඩුවෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	තොග වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සභා කාර්යාල ගොඩනැගිල්ලේ කෙරීගෙන යන වැඩ වටිනාකම රු.3,423,252 ක් ප්‍රාග්ධනික කිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායක වීමේ ගිණුම එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	කෙරීගෙන යන වැඩ වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ස්ථාවර තැන්පතු 02 ක් වෙනුවෙන් ලැබිය යුතු පොළී රු.404,717 ක් ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් හිඟ හිටි වෙනත් ආදායම් හා මෙහෙයුම් අතිරික්තය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) 2024 දෙසැම්බර් මස වැටුප් ප්‍රතිපූර්ණ ලෙස ලැබිය යුතු මුදල රු.2,366,683 ක් අඩුවෙන් ගිණුම් ගත කර තිබීම හේතුවෙන් හිඟ හිටි වෙනත් ආදායම් හා මෙහෙයුම් අතිරික්තය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

(ඊ)	වාහන අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ගෙවිය යුතු රු.311,310 ක් ණයහිමියන් යටතේ දෙවරක් ගිණුම්ගත කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ණයහිමියෝ එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණු අතර මෙහෙයුම් අතිරික්තය සමාන වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඵ)	ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කළ කර්මාන්තයක් සඳහා 2023 වර්ෂයේදී ගෙවීම් කරන ලද රු.3,140,542 ක් ලැබිය යුතු ප්‍රාග්ධන ආධාර යටතේ ගිණුම්ගත කර තිබීම හේතුවෙන් ලැබිය යුතු ප්‍රාග්ධන ආධාර ශේෂය හා සමුච්චිත අරමුදල එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	කර්මාන්ත වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ)	වර්ෂය අවසානයට ජංගම නොවන වත්කම් ශේෂය, ප්‍රාග්ධනයට ආදායමින් දායක ගිණුම හා ප්‍රාග්ධනයට ආධාර මගින් දායක ගිණුම් දෙකේ එකතුවට සමාන විය යුතු වුවත් මෙම ගිණුම් අතර රු.13,621,105 ක වෙනසක් පැවතුණි.	වෙනසට හේතු සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු පරීක්ෂා කර ගිණුම් නිවැරදි කළ යුතුය.
(ඈ)	මූල්‍ය ප්‍රකාශන අනුව ලැබිය යුතු මූලධන ආධාර ශේෂය රු.75,251,207 ක් වුවත් උපයෝගී ලේඛන අනුව එම ශේෂය රු.56,839,548 ක් වූයෙන් රු.18,411,659 ක වෙනසක් පැවතුණි.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	2013 වර්ෂයේදී දී ලබා දී තිබුණු එකතුව රු.130,853 ක් වූ අත්තිකාරම් 02 ක් පියවා නොතිබුණි.	දිස්ත්‍රික් විගණන කමිටුවේදී අධිභාර කිරීම සුදුසු බව නිර්දේශ කළ බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(i) මුදල් රෙගුලාසි 371(5)			

(ii)	මුදල් රෙගුලාසි 371(2)	තත්කාර්යය අතුරු අග්‍රිම, අදාළ කාර්යය නිම වූ විගසම පියවිය යුතු වුවද, 2024 වර්ෂය තුළ අවස්ථා 06 ක දී ලබා දී තිබුණු එකතුව රු.330,500 ක් වූ අත්තිකාරම් පියවීම දින 20 ත් 80 ත් අතර කාලයක් ප්‍රමාද වී තිබුණි.	අත්තිකාරම් ලබා ගන්නා ලද වැඩසටහන් නියමිත කාලයන් තුළ අවසන් කිරීමට නොහැකි වීම, බිල්පත් ඉදිරිපත් වීමේ ප්‍රමාද සහ බිල්පත්වල පැවති දෝෂ නිවැරදි කර ලබා ගැනීමට සිදු වීම හා වාහන විෂයය නිලධාරීගේ කාර්ය බහුලත්වය නිසා අත්තිකාරම් පියවීමේ කටයුතු ප්‍රමාද වූ බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
------	-----------------------	--	--	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.33,257,786 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.17,117,028 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	10,294,303	9,900,830	10,073,256	9,308,361	9,163,303	9,230,374	9,569,583	9,332,561
කුලී	13,561,175	13,130,250	13,431,222	837,912	9,095,088	9,381,889	9,347,549	1,156,776
බලපත්‍ර ගාස්තු	2,052,500	2,083,705	2,078,705	8,000	1,352,000	1,995,212	2,136,612	12,000
වෙනත් ආදායම්	50,107,000	52,379,940	37,651,358	34,755,329	37,380,000	37,307,076	21,085,843	20,064,874
	<u>76,014,978</u>	<u>77,494,725</u>	<u>63,234,541</u>	<u>44,909,602</u>	<u>56,990,391</u>	<u>57,914,551</u>	<u>42,139,587</u>	<u>30,566,211</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.9,302,361 ක් වූ හිඟ වරිපනම් ශේෂය තුළ වසර 05 ට වඩා වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු.5,237,958 ක් වූ වරිපනම් ඒකක 1919 ක් ඇතුළත් වී තිබුණි.	දේපල තහනම් කිරීමේ වැඩසටහන් මෙන්ම, ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) වසර 01 ත් 03 ත් අතර කාලයක් හිඟ හිටි සතිපොල ගාස්තු රු.158,750 ක් සමාලෝචිත වර්ෂය තුළදී ද අයකර ගෙන නොතිබුණි.	හිඟ සතිපොළ ගාස්තු කපාහැරීම සඳහා ආණ්ඩුකාරවර අනුමැතියට යොමුකර ඇති බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු හිඟ ජල ගාස්තු රු.241,430 ක් වූ අතර ඉන් රු.175,080 ක් වසර 03 ට වඩා පැරණි ශේෂ විය.	ඉදිරි වර්ෂ 02 ක් තුළ අය කර ගැනීමට සියළු උත්සාහයන් ගන්නා බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

සන අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා බල ප්‍රදේශය තුළ එකතුවන නොදිරන කසළ වන්දිකා වැව අසල ඉඩමකට අවිධිමත්ව හා පරිසර හිතකාමී ක්‍රමවේදයකින් තොරව බැහැර කරමින් පැවතුණි.	ඉඩමක් නොමැති වීම නිසා කසළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව .	කසළ කළමනාකරණය විධිමත් කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් 05 ක් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	සභාව සතු වත්කම් තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.
(ආ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.15,892,605 ක වත්කම් විෂයයන් 02 කට අදාළ විස්තරාත්මක උප ලේඛන පිළියෙල කර නොතිබුණි.	ඉදිරියේදී අදාළ උපලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	විස්තරාත්මක උප ලේඛන සකස් කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයට වෙළඳ බලපත්‍ර ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණු අයදුම්පත්‍ර 89 කට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශ ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී තිබුණි. එමනිසා අදාළ ආයතන බලපත්‍ර රහිතව ව්‍යාපාරික කටයුතු සිදුකර තිබුණු අතර සභාවට අයකරගත හැකිව තිබුණු රු. 89,000 ක වෙළඳ බලපත්‍ර ගාස්තු ආදායම ද අහිමි වී තිබුණි.	ඇඹිලිපිටිය හා උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙතින් නිර්දේශ ලබා ගැනීමේ ප්‍රමාදයක් පවතින අතර ඉදිරියේදී එම ප්‍රමාදය වලක්වා ගැනීමට කටයුතු කරන බව.	සභා බල ප්‍රදේශයේ ව්‍යාපාර නියාමනයට අදාළ කටයුතු කාර්යක්ෂම කළ යුතුය.
(ආ) 2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අනුමත කර තිබුණු ගොඩනැගිලි සැලසුම් 60 ක් පරීක්ෂා කර අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	අනුකූලතා සහතික ලබා නොගත් ගොඩනැගිලි සඳහා එම සහතික ලබා ගන්නා ලෙස දැනුවත් කර ඇති බව.	සභා බල ප්‍රදේශය තුළ සිදුකරන ඉදිකිරීම් නියාමනය කළ යුතුය.